

**පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් පුහුණුවට අන්තර්ජාලය හරහා  
අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස්**

අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර ගැසට් නිවේදනය හා අන්තර්ජාලය හරහා අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස් හොඳින් කියවන්න.

**අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේදී අයදුම්කරු සමඟ නිව්ය යුතු ලේඛන සහ තොරතුරු :**

*සෑම අයදුම්කරුවකුටම පහත ලියවිලි/ තොරතුරු නිව්ය යුතුය -*

*ජාතික හැඳුනුම්පත*

*උස (සෙ.මී) වලින් දැක්විය යුතුය*

*ඇමතුම් ලබාදියහැකි දුරකථන අංකයක්*

*ගෙවීම් සිදු කිරීමෙන් බැංකුවෙන් ලබාගත් රසීට්පත*

1. **ජංගම දුරකථන අංකයක්** ඇතුළත් කළ යුතුය. අයදුම්කරුවකුට පියාගේ හෝ මවගේ හෝ සමීප පුද්ගලයකුගේ දුරකථන අංකයක් ඇතුළත් කළ හැකිය.
2. **ගෙවීම් සිදු කිරීමෙන් බැංකුවෙන් ලබාගත් රසීට්පතේ පිටපතක්** අයදුම්කරු සතුව නිව්ය යුතුය. ලංකා බැංකුවේ ඕනෑම ශාඛා කාර්යාලයකදී රු. 300/- ක මුදලක් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ අංක 7041318 දරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විභාග ගාස්තු රැස්කිරීම ගිණුමට ගෙවා ලබාගත් ලදුපතේ මුද්‍රිත අංකය (000/PF000000/00/000) අයදුම්පතෙහි නියමිත ස්ථානයට ඇතුළත් කළ යුතුය.

**අයදුම්පත ඉදිරිපත් කරන ක්‍රියාවලියේ පියවර:**

අන්තර්ජාලය හරහා අයදුම් කිරීම → අයදුම්පත උඩගත කිරීමෙන් අනතුරුව ලැබෙන අංක 5 කින් යුත් කේතය (සම්පූර්ණ කළ අයදුම්පතෙහි මුද්‍රිත පිටපත් පසුව ලබාගැනීමේ පහසුව සඳහා) සුරක්ෂිතව තබාගන්න

**සැ.යු. අන්තර්ජාල සම්බන්ධතාවයේ බාධා කිරීම් හේතුවෙන් හෝ වෙනත් හේතුවක් නිසා අයදුම්පත් ක්‍රියාවලිය අවසන් කළ නොහැකි වුවහොත් , එය නැවත නව අයදුම්පතක් ලෙස සම්පූර්ණ කළ යුතුය.**

1. සම්පූර්ණ අයදුම්පත අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීමෙන් පසුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන ඔබ සන්නිවේදන කේන්ද්‍රයේ තබාගන්න.
2. මෙවර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත අයදුම්පත තැපෑලෙන් එවීම අවශ්‍ය නොවන බැවින් එසේ කිරීමෙන් වළකින්න.

**අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු -**

1. ඔබ අයදුම්පත සම්පූර්ණ කළ යුතු වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.
2. අන්තර්ජාලය හරහා ලියාපදිංචිවීමේදී අයදුම්කරු විසින් අ.පො.ස.(උ.පෙළ) විභාගයේ දී යොදාගත් ජාතික හැඳුනුම්පතේ අංකයම භාවිතා කළ යුතුය.

**අන්තර්ජාලය හරහා අයදුම්පත සම්පූර්ණ කිරීමේදී සැලකිය යුතු වැදගත් කරුණු -**

1. අදාළ විභාග අංක ඇතුළත් කළ පසු, අ.පො.ස. (උසස් පෙළ) විභාග ප්‍රතිඵල සහ අ.පො.ස.(සා. පෙළ) විභාග ප්‍රතිඵල ස්වයංක්‍රීයව උත්පාදනය වේ. කෙසේ වෙතත් එම ප්‍රතිඵල වල කිසියම් විෂමතාවයක් තිබේ නම්, ප්‍රතිඵලය සහ විෂය එම ස්ථානයේම නිවැරදි කළ හැකිය.
2. අයදුම්පත පිරවීමේදී ඔබට කිසියම් ගැටලුවක් තිබේ නම්, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණය සහ සම්බන්ධීකරණ අංශයෙන් සතියේ දිනවල (රජයේ නිවාඩු දින හැර) උදේ 9.00 සිට සවස 4.00 දක්වාත්, දුරකථන අංක 0112 693 955 ඔස්සේ ඇමතීමෙනුත් තොරතුරු ලබාගත හැකිය.